

1.1 මතය

යාපනය විශ්වවිද්‍යාල විද්‍යායතනයේ (“විද්‍යායතනය”) 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශය, සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් සහ සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතුයැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

විද්‍යායතනයේ 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී.

මෙම විගණන ප්‍රමිතිය යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, විද්‍යායතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය විද්‍යායතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා විද්‍යායතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

විද්‍යායතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව විද්‍යායතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදුකිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බවට අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකවූයුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මගහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස විද්‍යායතනයේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් විද්‍යායතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබාගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත විද්‍යායතනයේ අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල විද්‍යායතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පටිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම්කර තිබේද යන බව සහ එකී පද්ධති ,

පටිපාටි පොත්පත් , වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේද යන බව,

- යම් අදාල ලිඛිත නීතියකට හෝ විද්‍යායතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, විද්‍යායතනය ක්‍රියා කර ඇති බව,
- විද්‍යායතනය සිය බලතල, කර්තව්‍යය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන

1.5.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ කීරණ ආදියට අනුකූල නොවීම

	නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 40 (1) වගන්තිය	විද්‍යායතනයේ පාලක මණ්ඩලය 2014 සිට අභ්‍යන්තර විගණකයෙකු පත් කර නොමැති අතර අභ්‍යන්තර විගණන ඒකකයක්ද පිහිටුවා නැත.	කළමනාකරණයේ අදහස් ඉදිරිපත් කර නොතිබුණි.	විගණන පනතට අනුකූල විය යුතුය.
(ආ)	2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 5 වගන්තිය	එක් සේවා යෝජකයෙකුට වඩා වැඩි සේවායෝජකයින් සංඛ්‍යාවක් යටතේ සේවය කරන සේවකයෙකු සම්බන්ධයෙන්, ප්‍රාථමික සේවකයා හැර වෙනත් සේවා යෝජකයෙකු විසින් රැකියාවෙන් එවැනි නිත්‍ය ලාභ ගෙවනු ලබන විට, එම ගෙවීම් හෝ ප්‍රතිලාභවල එකතුව මසකට රු.50,000 ක් ඉක්ම නොවන විට උපයනවිට ගෙවීම් බද්ද දෙවන සේවා යෝජකයා විසින් සියයට 10 ක අනුපාතයකින් අඩු කළ යුතු අතර එම ගෙවීම් රු.50,000 ක් ඉක්මවන විට සියයට 20 ක අනුපාතයකින් අඩු කළ යුතුය. කෙසේ වෙතත්, බාහිර කලීකාචාර්යවරුන්ගේ වැටුපෙන් විද්‍යායතනය විසින් උපයනවිට ගෙවීම් බදු අඩු කර නොතිබුණි.	බාහිර කලීකාචාර්යවරුන් සඳහා ගෙවීම් අඩු කිරීමේදී, බාහිර කලීකාචාර්යවරුන් විසින් ගාස්තුවෙන් යම් ප්‍රතිශතයක් ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතුය.	පනතට අනුකූල විය යුතුය.
(ඇ)	2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත	රු.25,000 ඉක්මවන ගෙවීම්වලින් අඩුකළයුතු මුද්දර ගාස්තු පනතේ දක්වා ඇති පරිදි අඩු කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කර නොතිබුණි.	කළමනාකරණයේ අදහස් ඉදිරිපත් කර නොතිබුණි.	පනතට අනුකූල විය යුතුය.

<p>(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ IX වන පරිච්ඡේදයේ 2 වන වගන්තිය</p>	<p>පෞද්ගලික පාර්ශවයකට හෝ පළාත් පාලන ආයතනයකට හෝ රාජ්‍ය සංස්ථාවකට හෝ යම්කිසි කාර්යයක් ඉටු කරදීමට රජයේ නිලධාරියෙකුට අවසර දෙනු ලැබුවහොත්, ගාස්තුවෙන් කොපමණ ප්‍රතිශතයක් ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතුද යන්න අදාළ ලේකම්වරයා විසින් තීරණය කරනු ඇත. කෙසේ වෙතත්, විද්‍යායතනය විසින් එම නිලධාරීන් සේවයේ යොදවා ඇති අදාළ ආයතන වෙත බාහිර කමිකාවාර්යවරුන්ගේ පත්වීම් ලිපිවල පිටපත් යවා හෝ දැනුම් දී නොතිබුණි. ඒ අනුව ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු මුදල තීරණය කිරීමට ලේකම්වරයාට නොහැකි වී තිබුණි.</p>	<p>කළමනාකරණයේ අදහස් ඉදිරිපත් කර නොතිබුණි.</p>	<p>ආයතන සංග්‍රහයේ අවශ්‍යතාවයට අනුකූල විය යුතුය</p>
<p>(ඉ) ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි (FR)</p>			
<p>(i) මු.රෙ. 110</p>	<p>මූල්‍ය රෙගුලාසිවලට අනුව හානි පිළිබඳ ලේඛණයක් පවත්වා ගෙන ගොස් නොතිබුණි.</p>	<p>හානි සඳහා ලේඛණයක් 2020 මාර්තු සිට පවත්වාගෙන යනු ලැබේ.</p>	<p>මුදල් රෙගුලාසි වලට අනුකූල විය යුතුය.</p>
<p>(ii) මු.රෙ. 267</p>	<p>සේවකයින්ගෙන් ලබාගැනීමෙන් තොරව අවස්ථා දෙකකදී ඔවුනට රු.112,897 ක වැටුප් ගෙවා තිබුණි.</p>	<p>කළමනාකරණ අදහස් නවමත් ඉදිරිපත් කර නොතිබුණි.</p>	<p>මුදල් රෙගුලාසි වලට අනුකූල විය යුතුය.</p>
<p>(iii) මු.රෙ. 756</p>	<p>ගබඩා සත්‍යාපනය සඳහා භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් පත් කර නොතිබුණි.</p>	<p>කමිටුව 2020 පෙබරවාරි 26 දින පත් කරන ලදී.</p>	<p>මුදල් රෙගුලාසි වලට අනුකූල විය යුතුය.</p>
<p>(iv) මු.රෙ. 757(2)(අ)</p>	<p>පසුගිය වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.</p>	<p>කළමනාකරණයේ අදහස් ඉදිරිපත් කර නොතිබුණි.</p>	<p>මුදල් රෙගුලාසි වලට අනුකූල විය යුතුය.</p>
<p>(ඊ) වක්‍රලේඛ</p>			
<p>(i) 2002 නොවැම්බර් 28 දිනැති භාණ්ඩාගාර වක්‍රලේඛ අංක: IAI / 2002/02</p>	<p>පරිගණක හා මෘදුකාංග සම්බන්ධ ස්ථාවර වත්කම් ලේඛණයක් ස්ථිරව පවත්වා ගෙන ගොස් නොතිබුණි.</p>	<p>ස්ථාවර වත්කම් ලේඛණයක් පවත්වාගෙන යනු ලැබේ.</p>	<p>පරිගණක සහ මෘදුකාංග සඳහා ස්ථාවර වත්කම් ලේඛණයක් පවත්වා ගත යුතුය.</p>

(ii) 2003 ජුනි 02
දිනැති අංක.
පීඊඩී/12 දරන
රාජ්‍ය ව්‍යාපාර
වක්‍රලේඛය

• 4.2.2 පරිච්ඡේදය

ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ට පවරා ඇති කාර්යයන් සම්බන්ධයෙන් වගකිව යුතු අතර විනිවිදභාවය පවත්වාගැනීම සහතික කිරීම සඳහා නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය වුවද, එම කාර්යය සඳහා පාලක මණ්ඩල මාසික රැස්වීම්වලදී පහත සඳහන් ප්‍රකාශන ඉදිරිපත් කිරීමට කළමනාකාරීත්වයට නොහැකි විය.

- (i) මූල්‍ය හා භෞතික වශයෙන් මාසික කාර්යසාධන ප්‍රකාශය
- (ii) මාසිකය මෙහෙයුම් ප්‍රකාශය
- (iii) මාසිකය මුදල් ප්‍රවාහ ප්‍රකාශය
- (iv) ද්‍රවශීලතා තත්ත්වය සහ ණයගැනීම
- (v) ප්‍රසම්පාදිත අමුද්‍රව්‍ය වටිනාකම්, විශේෂයෙන් මාසය තුළ මිලදී ගත් ජංගම නොවන වත්කම්
- (vi) සේවක සංඛ්‍යාව, නව බඳවා ගැනීම් ආදිය ඇතුළු මානව සම්පත් පිළිබඳ ප්‍රකාශය.

• 4.2.5 පරිච්ඡේදය

පාලක මණ්ඩලය විසින් එහි කාරක ප්‍රාග්ධනය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දී නොතිබුණි. තවද, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එහි මාසික රැස්වීම්වලදී තොග පිළිබඳ වයස් විශ්ලේෂණ ප්‍රකාශයක් සකස් කර සමාලෝචනය කර නොමැති බව නිරීක්ෂණය විය.

සේවක සංඛ්‍යාව, නව බඳවා ගැනීම් ඇතුළු මානව සම්පත් පිළිබඳ ප්‍රකාශය වක්‍රලේඛ උපදෙස් වලට අනුකූල විය යුතුය

• 4.2.6 පරිච්ඡේදය

සමාලෝචිත වර්ෂයේ කාර්ය සාධන වාර්තාව කළමනාකරණ මණ්ඩලය විසින් විශ්ලේෂණාත්මකව සමාලෝචනය කර කාර්තුව අවසන් වී දින 30 ක් ගතවීමට පෙර රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට සහ මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කළ යුතුය. කෙසේ වෙතත් විද්‍යායතනය ඊට අනුකූලව කටයුතු කර නොතිබුණි.

සේවක සංඛ්‍යාව, නව බඳවා ගැනීම් ඇතුළු මානව සම්පත් පිළිබඳ ප්‍රකාශය. වක්‍රලේඛ උපදෙස් වලට අනුකූල විය යුතුය.

- 9.2 පරිච්ඡේදය සේවක සංඛ්‍යාව සඳහා කළමනාකරණ ලේඛකාධිකාරී, වක්‍රලේඛ උපදෙස් සේවා දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය මූල්‍යාධිකාරී සහ වලට අනුකූල විය අනුමැතිය ලබා නොගෙන සහකාර පුස්තකාලයාධිපති සහ වෛ. සේවකාධිකාරී, සහකාර මූල්‍යාධිකාරී සහ කාර්ය මණ්ඩලය වෙනස් සහකාර පුස්තකාලයාධිපති තනතුරු සඳහා කිරීම සඳහා අයදුම්පත් විද්‍යායතනය සේවකයින් 3 දෙනෙකු බඳවා දැනටමත් ගෙන තිබුණි. කෙසේ වෙතත්, කළමනාකරණ සේවා සමාලෝචිත වර්ෂය තුළ ඔවුන්ට වැටුප් හා දෙපාර්තමේන්තුවට දීමනා ලෙස රු.1,715,228 ක් ගෙවා ඉදිරිපත් කර ඇත. තිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂයේදී විද්‍යායතනයේ මෙහෙයුම් හේතුවෙන් රු.228,417 ක අතිරික්තයක් වූ අතර, ඊට පෙර වර්ෂයේ අනුරූප හිඟය රු.4,090,327 ක් විය. එබැවින් මූල්‍ය ප්‍රතිඵලයේ රු. 4,318,744 ක වර්ධනයක් නිරීක්ෂණය වූ අතර සමාලෝචිත වර්ෂය සඳහා රජයේ ප්‍රතිපාදන රු.6,474,600 කින් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 වෙනත් විගණන නිරීක්ෂණ

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
සංයුක්ත දීමනාව, කළමනාකරණ සේවා වක්‍රලේඛ අංක. 34 (ii) හි සඳහන් සංයුක්ත දීමනා ප්‍රකාරව ගෙවිය යුතුය. කෙසේ වෙතත්, එම වක්‍රලේඛ උපදෙස් වලට පටහැනිව, සමාලෝචිත වර්ෂයේදී විද්‍යායතනයේ කාර්ය මණ්ඩලය සඳහා රු.532,051 ක සංයුක්ත දීමනා ඇතුළු ගමන් වියදම් ගෙවා තිබුණි.	වර්තමානයේදී සංයුක්ත දීමනා ඇතුළු ගමන් වියදම් සඳහා නිසි සැලකිල්ලක් දක්වනු ලැබේ.	දීමනා, කළමනාකරණ සේවා වක්‍රලේඛයට අනුකූල විය යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
පසුගිය වසර 04 ක කාලය තුළ විද්‍යායතනයේ අධ්‍යාපනය ලැබූ සිසුන් 946 දෙනාගෙන් සිසුන් 122 කට සමාන සියයට 12.8 ක් පාඨමාලා සම්පූර්ණ නොකර විද්‍යායතනයෙන් ඉවත්ව ගොස් තිබුණි.	අතහැර දැමීම රට පුරා වෘත්තීය පුහුණු ආයතන සහ විශ්වවිද්‍යාල විද්‍යායතන සඳහා පොදු ගැටළුවක් වී තිබේ. එය අඩු කිරීමට අප දැනටමත් පියවර ගෙන තිබේ.	හැරයාමේ වේගය අවම කිරීමට පියවර ගත යුතුය.

3.3 වාහන ඇණිය කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) විද්‍යායතනයට පවරා ඇති වාහනයක් 2018 නොවැම්බර් 03 වන දින අනතුරකට ලක්ව තිබුණි. මුදල් රෙගුලාසි 104 ප්‍රකාරව මෙම අනතුර පිළිබඳ අවසන් වාර්තාව විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.</p>	<p>භානියේ මට්ටම ඉහළ මට්ටමක පැවතුන බැවින් අලුත්වැඩියා කිරීමේ වගකීම අමාත්‍යාංශය විසින් භාරගෙන තිබුණි. සෑම දෙයක්ම අමාත්‍යාංශය විසින් සිදු කරන ලදී. නමුත් අප විසින් අලුත්වැඩියා කටයුතු පිළිබඳ විස්තර සහ අවසන් වාර්තාව අමාත්‍යාංශයෙන් ලබාගෙන නොතිබුණි. අපි විසින් අමාත්‍යාංශයේ ප්‍රගතිය සමීපව අධීක්ෂණය කරමින් සිටිමු.</p>	<p>මුදල් රෙගුලාසි 104 ට අනුකූලව පාඩුව විගණකාධිපති වෙත වාර්තා කළ යුතුය.</p>
<p>(ආ) වාහනය ධාවන සටහන් නඩත්තු කිරීම සම්බන්ධයෙන් පහත නිරීක්ෂණ සිදු කරනු ලැබේ.</p> <ul style="list-style-type: none"> - කි.මී. 45,253 ක ධාවනට අදාළ වාහන ධාවන සටහන්වල ඉන්ධන ඇණවුම් අංක, දිනයන් සහ ඉන්ධන බිල් අංක සඳහන් කර නොතිබුණි. - කි.මී. 436 ක ධාවනයට අදාළ වාහන භාවිතා කිරීමේ අරමුණු ධාවන සටහන්වල දක්වා නොතිබුණි. - කි.මී. 96 ක ධාවනයට අදාළව වාහනය භාවිතා කළ නිලධාරීන් ධාවන සටහන් අත්සන් කර නොතිබුණි. - වාහන පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා ලේඛණයක් නඩත්තු කර නොතිබුණි. - වාහනවල කාර්යසාධනය සම්බන්ධයෙන් මාසික සාරාංශ සකස් කර විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි. 	<p>ඉන්ධන ඇණවුම් සහ ධාවන සටහන් සකස් කිරීමේදී දැනට නිසි අවධානයක් යොමු කෙරේ. නමුත් ධාවන විස්තර සහ සමහර ඉන්ධන පාරිභෝජනය සම්බන්ධ තොරතුරු රියදුරන් විසින් සටහන් කර ඇති අතර අනෙක් තොරතුරු සටහන් කර නොතිබුණි.</p>	<p>නියමිත ක්‍රියා පටිපාටිය පිළිපැදීමට පියවර ගත යුතුය.</p>

(ඇ)	2015 වර්ෂයේ සිට විද්‍යායතනය මෝටර් රථ 02 ක් භාවිතා කර ඇතත්, එම මෝටර් රථවල අයිතිය අමාත්‍යාංශය හරහා ලබා ගැනීමට විද්‍යායතනය විසින් නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	වෙනත් වාහනයක් මෙන් WPPF – 6011 දරන වාහනයේ හිමිකාරිත්වය පැවරීමට පියවර ගෙන ඇත.	මෝටර් වාහනවල අයිතිය විද්‍යායතනයට ලබාගැනීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගත යුතුය.
-----	--	--	--

4. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

4.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
2014 පෙබරවාරි 17 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක. 01/2014 ප්‍රකාරව කාර්තුමය පදනම මත ළඟා කර ගැනීමට අපේක්ෂා කරන ඉලක්ක සහ එම ඉලක්ක සඳහා වගකිව යුතු නිලධාරීන් ඇතුළත් කර වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් විද්‍යායතනය විසින් සකස් කර නොතිබුණි.	ඉහළ ප්‍රමුඛතාවයක් දී වැඩිදියුණු කර ක්‍රියාත්මක කළයුතු ක්ෂේත්‍රයක් ලෙස සලකනු ලැබේ.	විද්‍යායතනයේ ඉලක්ක හා ක්‍රියාකාරකම් සඳහන් කරමින් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කළ යුතුය.

4.2 විගණන කමිටු

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
2003 ජූනි 02 දින PED/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 7.4.1 වගන්තිය ප්‍රකාරව විගණන හා කළමනාකරණ කමිටුවක් පිහිටුවා නොතිබුණි.	අභ්‍යන්තර විගණන ඒකකය පිහිටුවීම සලකා බලනු ලැබේ.	චක්‍රලේඛ උපදෙස් අනුව විගණන හා කළමනාකරණ කමිටුවක් පිහිටුවිය යුතුය.

4.3 වාර්ෂික වාර්තාව සභාගත කිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
2016 සිට 2018 දක්වා කාලයට අදාළ විද්‍යායතනයේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබුණි.	වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පියවර ගනු ලැබේ.	වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පියවර ගත යුතුය.

4.4 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>සමාලෝචිත වර්ෂය සඳහා වැය විෂයයන් 4 කට අදාළ අයවැය සහ තත්‍ය ආදායම් හා වියදම් අතර සියයට 12 සිට සියයට 72 දක්වා සැලකිය යුතු විචල්‍යයන් නිරීක්ෂණය කරන ලද අතර එබැවින් අයවැය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස භාවිතා කර නොමැති බව පෙනේනම් කෙරේ.</p> <p>වාර්ෂික අයවැයේ ප්‍රතිපාදන වෙන්කර නොමැති පරිගණක ප්‍රසම්පාදනය සහ වාහන උද්‍යානයක් ඉදිකිරීම සඳහා සමාලෝචිත වර්ෂය තුළ රු.541,786 ක් වියදම් කර තිබුණි.</p>	<p>අපි මෙය සලකා බලා අනාගතයේ දී වඩාත් නිවැරදි හා යථාර්ථවාදී අයවැයක් සකස් කිරීමට වග බලා ගන්නෙමු.</p>	<p>විද්‍යායතනයේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් විශ්වාසනීය තොරතුරු මත අයවැය ඇස්තමේන්තු සකස් කළ යුතුය.</p>

4.5 තිරසර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>සෑම රාජ්‍ය ආයතනයක්ම එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු සඳහා වන 2030 න්‍යාය පත්‍රයට අනුකූලව කටයුතු කළ යුතු අතර 2017 අංක 19 දරණ තිරසර සංවර්ධන පනත 2017 ඔක්තෝබර් 03 දින සම්මත කර ගැනීමෙන් පසු සියලුම රාජ්‍ය ආයතන වක්‍රලේඛ මගින් ඉහත කරුණු පිළිබඳව දැනුවත් කර තිබුණි. ඒ අනුව, අදාළ ආයතනයේ විෂය පථයට අයත් කාර්යයන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සියලු රාජ්‍ය ආයතන දැනුවත් විය යුතුය. එසේ වුවද, ඉහත කරුණු පිළිබඳව විද්‍යායතනය දැනුවත්ව නොසිටි හෙයින්, එහි ක්‍රියාකාරීත්වයට අදාළ අරමුණු හා ඉලක්ක සහ එම ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය දර්ශක හඳුනාගෙන නොතිබුණි.</p>	<p>2017 ඔක්තෝබර් 03 දිනැති 2017 අංක 19 දරණ තිරසර සංවර්ධන පනතේ වක්‍රලේඛය භාවිතා කරමින් එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගන්නා ලදී.</p>	<p>තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගත යුතුය.</p>